

කොළඹ විශ්වවිද්‍යාලය - ශ්‍රී ලංකාව
ශාස්ත්‍ර පීඨය

ශාස්ත්‍රවේදී සිවිලන වසර පරීක්ෂණය - පළමුවන සෙමෙස්තරය - 2018/2019

SOC 4175 - අපගාමිත්වය, අපරාධ සහ සමාජ යුක්තිය

පැය දෙකයි (02)

ප්‍රශ්න තුනකට (03) පමණක් පිළිතුරු සපයන්න.

1. අපගාමිත්වය ගොඩනැගීම හා පුද්ගලයන් අපගාමීන් වශයෙන් ලේබල් කිරීම සම්බන්ධයෙන් සමාජයෙහි ද්විත්ව දූෂකත්වය (dual stake) ඩේවිඩ් මැට්සාගේ "Becoming Deviant," එඩ්වින් එම්. ලෙමර්ට් ගේ "Primary and Secondary Deviation" සහ වෙනත් අදාළ ලිපි ඇසුරින් සාකච්ඡා කරන්න.
2. 'යටත් විජිතවාදය, ආගමික අන්තවාදය හෝ දේශපාලන විප්ලව වැනි ගෝලීය හා දේශීය සංසිද්ධීන්හි සංදර්භමය වෙනස්කම් පැවතුණද මේ සියල්ලෙහිම ප්‍රධාන ඉලක්කය වන්නේ විවිධාකාර සාපරාධී ක්‍රියා යොදාගනිමින් හෝ 'හඳුනාගත් අනෙකා' පීඩනයට හා ප්‍රචණ්ඩත්වයට පත්කරමින් 'තම කණ්ඩායමට' ජයග්‍රහණය ලබාගැනීමයි. ෆ්‍රාන්ස් ෆුන්ග්ගේ "Violence in the International Context", රොබට් ජේ ලිප්ටන් ගේ "Thought Reform in Communist China" සහ ස්ටැන්ලි ජේ කම්බයිගේ "Hindu Nationalism, Ayodhya Campaign and the Babri Masjid" යන ලිපි ඇසුරින් ඉහත ප්‍රකාශය විචාර පූර්වකව විමසන්න.
3. එක්කෝ
'යුද්ධයේ පසුබිම කුමක් වුවද, යුද්ධයන්හිදී සියදහස් ගණන් අහිංසක මිනිසුන් වින්දනයන් බවට පත්කරමින් 'මතවාදීමය සතුරෙකු ට එරෙහිව සිදුකෙරෙන අතිදරුණු අපරාධ බොහෝවිට යුද්ධය යන ලේබලය තුළ සැඟවී යන අතර කිසි දිනෙක ඒ පිළිබඳ යුක්තිය ඉටුවන්නේ නැත. රාච්ල් හිල්බර්ග් ගේ "The Destruction of European Jews" සහ මිචිකෝ හරියා ගේ "Hiroshima Diary" ලිපි ඇසුරෙන් ඉහත ප්‍රකාශය විවේචනාත්මකව සාකච්ඡා කරන්න.

අ.පී.බ

නැතහොත්

‘යුධමය අවස්ථාවක් තුළ ‘නොහඳුනන වින්දිතයා අත්දකින පෞද්ගලික මට්ටමේ වේදනාව බොහෝවිට දේශපාලන කරුණක් බවට පත්වන අතර යුක්තිය පිළිබඳ සන්දර්භය තුළ එහි පෞද්ගලික ස්වරූපය නොසලකාහැරීමට ලක්වෙයි යන අදහස සමග ඔබ එකඟ වන්නේද? තදෙයුස් බොරොවිස්කි ගේ "Auschwitz: A transport arrives" සහ ඉයුජින් කොගොන් ගේ "Daily Routine in the Buchenwald" ලිපි ඇසුරින් ඔබේ පිළිතුර විචාරාත්මකව සාකච්ඡා කරන්න.

4. අපරාධ පාලනය සම්බන්ධයෙන් සියවස් ගණනාවකට පෙර ඇරඹුණු දීර්ඝ විවාදය පිළිබඳ එකඟතාවකට ඒමට සමාජය අසමත්වී ඇත්තේ ඇයිදැයි සු ටයිටස් රීඩ් ගේ "Law as a form of social control" සහ ලෝරන්ස් එෆ්. ට්‍රැවිස් ගේ "Politics of Sentencing Reform" යන ලිපිවලට විශේෂ අවධානය යොමු කරමින් විමසන්න.

5. එක්කෝ

මරණ දඬුවමෙහි සමාජ ප්‍රතිවිපාක මොනවාදැයි ලොයිඩ් ස්ටෙගන් ගේ "Death Penalty is Unjust" ලිපිය ඇසුරින් විවේචනාත්මකව සාකච්ඡා කරන්න.

නැතහොත්

අපරාධ යුක්ති විනිශ්චය ක්‍රමයන් සම්බන්ධයෙන් ප්‍රජා අපේක්ෂාවන් සහ යුක්තිය අතර පවතින උභයෝගීතාවයන් විචාරාත්මකව විමසන්න. ඔබේ පිළිතුරෙහිදී සු ටයිටස් රීඩ් ගේ "Community Reaction to Crime" සහ ජෝන් ඊ කොන්ක්ලින් ගේ "Deterrence, Incapacitation, Retribution and Rehabilitation" යන ලිපි කෙරෙහි විශේෂ අවධානය යොමු කරන්න.

6. එක්කෝ

‘පොලිස් සේවය මුහුණ දී ඇති අර්බුදය හුදෙක් පද්ධතිමය ගැටලු නිසා පමණක් සිදුවන්නක් නොව පොලීසියේ කර්යභාරය පිළිබඳව සමාජය හා රාජ්‍යය තුළ පවතින ප්‍රතිවිරෝධී අපේක්ෂාවන් ද මෙම තත්ත්වයට විශාල වශයෙන් දායක වෙයි.. විලියම් එෆ් ටර්නර්ගේ "The Police Crisis" සහ හැනා අරෙන්ඩ්ට් ගේ "The Totalitarian Secret Police" ලිපි කෙරෙහි විශේෂ අවධානය යොමු කරමින් මෙම ප්‍රකාශය විචාරාත්මකව විමසන්න.

නැතහොත්

ජෝන් රෝල්ස් ගේ "Legal Obligation and the Duty of Fair Play" ලිපිය කෙරෙහි අවධානය යොමු කරමින් සමාජයක නීතිය හා සමාජ යුක්තිය ස්ථාපිත කිරීම රාජ්‍යයේ මෙන්ම පුරවැසියාගේද වගකීමක් වන්නේ කෙසේදැයි විචාරපූර්වකව සාකච්ඡා කරන්න.
